



රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
 பொது நிர்வாக, உள்ளநாட்டலுவல்கள், மாகாண சபைகள் மற்றும் உள்ளநராட்சி அமைச்சு
Ministry of Public Administration, Home Affairs, Provincial Councils and Local Government

නිදහස් වතුරඟය, කොළඹ 07, ශ්‍රී ලංකාව.
 சுதந்திர சதுக்கம், கொழும்பு 07, இலங்கை.
 Independence Square, Colombo 07, Sri Lanka.

මගේ අංකය } CS/SLAS/ANN.TRA/2022
 எனது இல }
 My No }

ඔබේ අංකය }
 உமது இல }
 Your No }

දිනය } 2022.06.15
 திகதி }
 Date }

අමාත්‍යාංශ ලේකම්වරුන්
 පළාත් ප්‍රධාන ලේකම්වරුන්
 කොමිෂන් සභා ලේකම්වරුන්
 දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිසාපතිවරුන්
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්

2022 වාර්ෂික ස්ථාන මාරු නියෝග සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කිරීම - දීප ව්‍යාප්ත සේවාවන්වල නිලධරයන්

මෙම අමාත්‍යාංශය යටතේ පවතින දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධරයන්ගේ 2022 වාර්ෂික ස්ථාන මාරු තීරණ සම්බන්ධව නියමිත කාලය තුළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද සියලු අභියාචනා පිළිබඳව එම කොමිෂන් සභාවේ තීරණ මේ වන විට ලබා දී ඇති අතර, ඒ අනුව 2022 වාර්ෂික ස්ථාන මාරු තීරණ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර ඇත.

02. වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක වූ දිනෙන් පසුව ද දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධරයන්ගේ 2022 වාර්ෂික ස්ථාන මාරු තීරණ සම්බන්ධ අභියාචනා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු වන අතර ඒ පිළිබඳව සලකා බැලූ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියමිත දිනට පෙර අභියාචනා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ නිලධරයන්ගේ අභියාචනා සලකා නොබලන බවට තීරණය කර ඇති බව එහි ලේකම්ගේ අංක : PSC/APL/4/10/2022 හා 2022.03.31 දිනැති ලිපියෙන් දන්වා ඇත.

03. ඒ අනුව ඉදිරියේදී 2022 වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනා සලකා නොබලන බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගෙන ඇති තීරණය පිළිබඳව සියලු නිලධරයන් දැනුවත් කරන මෙන් කාරුණිකව දන්වමි.

කේ.ඩී.එන්.රංජිත් අසෝක
 අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන)

අ.ක./එම්.එම්.පී.කේ. මායාදුන්න
 ලේකම්
 රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,
 පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය